

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී
ජනරජයේ ගැසට් පත්‍රය

2025 මැයි මස 30 වන දින

II වන කොටස

අතිරේකය

(2025.06.04 දින නිකුත් කරන ලදී)



සමෘද්ධි (සංශෝධන)

2013 අංක 1 දරන සමෘද්ධි පනත සංශෝධනය කිරීම සඳහා වූ
පනත් කෙටුම්පතකි

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමාගේ
නියමය පරිදි පළකරන ලදී

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ 5, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැක

මිල : රු. 6.00

තැපැල් ගාස්තුව : රු. 150.00

මෙම ගැසට් අතිරේකය www.documents.gov.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක.



නීතිය බලපෑමේ ප්‍රකාශය

2 වන වගන්තිය : මේ වගන්තිය මගින්, (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 2013 අංක 1 දරන සමෘද්ධි පනතට 28අ වන අලුත් වගන්තිය ඇතුළත් කරනු ලබන අතර, ඇතුළත් කරන ලද ඒ වගන්තියේ නීතිය බලපෑම වනුයේ සමෘද්ධි ප්‍රජාමූල බැංකුවල ගිණුම් විගණනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම ය.

3 වන වගන්තිය : මේ වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියට 35අ වන අලුත් වගන්තිය ඇතුළත් කරනු ලබන අතර, ඇතුළත් කරන ලද ඒ වගන්තියේ නීතිය බලපෑම වනුයේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතිවල ගිණුම් විගණනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම ය.

සමෘද්ධි (සංගෝධන)

එල්.ඩී. - ඩී 52/2024

2013 අංක 1 දරන සමෘද්ධි පනත සංශෝධනය කිරීම
සඳහා වූ පනතකි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ:-

1. මේ පනත 2025 අංක දරන සමාද්ධි (සංශෝධන) පනත ලුහුඬු නාමය යනුවෙන් හඳුන්වනු ලැබේ.

5	2. (මේ පනතේ “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 2013 අංක 1 දරන සමෘද්ධි පනතේ 28 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය එම ප්‍රඥප්තියේ 28අ වන වගන්තිය වශයෙන් බලාත්මක විය යුතු ය: -	2013 අංක 1 දරන පනතට 28අ වන අලුත් වගන්තිය ඇතුළත් කිරීම
---	---	--

10 “සමෘද්ධි 28අ. රාජ්‍ය සංස්ථාවල ගිණුම් විගණනය කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන, සමෘද්ධි ප්‍රජාපුල ලැංකුවල ගිණුම් විගණනය කිරීම සඳහා අදාළ කර ගත යුතු ය.”.

15 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 35 වන වගන්තියට ඉක්බිතිව ම පහත ප්‍රධාන ප්‍රඥප්තියට දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, 35අ වන අලුත් එය එම ප්‍රඥප්තියේ 35අ වන වගන්තිය වශයෙන් බලාත්මක විය යුතු ය:- වගන්තිය ඇතුළත් කිරීම

20 “සමෘද්ධි 35අ. රාජ්‍ය සංස්ථාවල ගිණුම් විගණනය කිරීමට ප්‍රජාමූල බැංකු සමිතිවල ගිණුම් විගණනය කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන, සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතිවල ගිණුම් විගණනය කිරීම සඳහා අදාළ කර ගත යුතු ය.”.

	4. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවද සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.	අනනුකූලතාවක් ඇති වුවද සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව
--	---	---

